

## පරික්ෂා වාර්තාව

අදියර III විභාගය - ජ්‍යෙනවර් 2021

(304) සයෝජිත හා පුද්ගලික බදුකරණය  
(Corporate and Personal Taxation)

## ප්‍රශ්න අංක 01

## පරීක්ෂා කළේ කුමක්ද?

මෙම ප්‍රශ්නය 2014 අංක 24 දරණ ආදායම් බඳු පනතේ 69 (1) ආ වගන්තියට අනුව 2019/20 වර්ෂය තුළදී රටින් පිටවූ පුද්ගලයෙකුගේ වාසිකාඩය සම්බන්ධයෙන් වාසික රිතිය ව්‍යවහාර කිරීම අවශ්‍ය කෙරීණි.

ප්‍රශ්නයේ දී ඇති තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාවේ සිරි දින ගණන ගණනය කිරීමට අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකාවේ බඳු අරමුණ සඳහා වාසික තත්ත්වය තීරණය කිරීමට අවශ්‍ය විය.

## නිරීක්ෂණ:

- (1) බහුතරයක් අයදුම්කරුවන් දී ඇති සිද්ධියේ 183 රිතිය නිවැරදිව ව්‍යවහාර කර තිබුණු අතර ශ්‍රී ලංකාවේ බඳු අරමුණු සඳහා දී ඇති පුද්ගලයා නිර්වාසික පුද්ගලයෙකු බව තීරණය විය.
- (2) සමහරක් අයදුම්කරුවන් ප්‍රශ්නය හරියාකාරව කියවා නොතිබූ අතර එම නිසා මුළුන්ට නිවැරදිව ද්‍රව්‍ය ගණන ගණනය කිරීමට නොහැකි විය.
- (3) තවදුරටත් සමහරක් අයදුම්කරුවන් නිවැරදිව ද්‍රව්‍ය ගණන ගණනය කළ නමුත් ඔහු නිර්වාසික පුද්ගලයෙකු බව සඳහන් කර නොතිබූණි.

මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සාර්ථක මට්ටමක විය.

## ප්‍රශ්න අංක 02

- (a) පහත දිනයන්වලදී ගෙවිය යුතු කාර්තුමය ආදායම් බඳු ගෙවීම් සම්බන්ධයෙන් අයදුම්කරුවන්ගේ දැනුම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී.

- 1 වන කාර්තුව - 2020 අගෝස්තු 15 දින හෝ රීට පෙර
- 2 වන කාර්තුව - 2020 නොවැම්බර් 15 දින හෝ රීට පෙර
- 3 වන කාර්තුව - 2021 පෙබරවාරි 15 දින හෝ රීට පෙර
- 4 වන කාර්තුව - 2021 මැයි 15 දින හෝ රීට පෙර

## නිරීක්ෂණ:

බොහෝ අයදුම්කරුවන් මෙම කෙටසට සම්පූර්ණ ලකුණු ලබාගත් නමුත් සමහරක් අයදුම්කරුවන්ට නිවැරදිව පිළිතුරු දීමට නොහැකි විය.

මෙම කොටසේ සමස්ථ කාර්යසාධනය සාර්ථක මට්ටමක විය.

- (b) මෙම කොටසින් බැහැර හරින ලද බද්දක් යනු කුමක්දැයි පරීක්ෂා කරන ලදී.

#### නිරීක්ෂණ

බොහෝ අයදුම්කරුවන් මෙම කොටසට සම්පූර්ණ ලකුණු ලබාගෙන තිබුණි. නමුත් බැහැර හරින ලද බද්දක් යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි අවබෝධය නොමැතිකම හේතුවෙන් මෙම කොටසට සමහරක් අයදුම්කරුවන් පිළිතුරු දී නොතිබුණි.

මෙම කොටසේ සම්ප්‍රාප්ත කාර්යසාධනය සාර්ථක මට්ටමක තිබුණි.

## පශ්චාත අංක 03

- (a) කොටස:

එකතු කිරීමේ අයය මත බද්ද සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය පරීක්ෂා කරන ලදී. මෙමගින් 2020-01-01 දින සිට බද්දට යටත්වන සිමාව සඳහන් කිරීමට අවශ්‍ය විය,

#### නිරීක්ෂණ:

බොහෝ අයදුම්කරුවන් මෙම ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර සපයා නොතිබුණි.

මෙම කොටසේ කාර්යසාධනය සතුවුදායක මට්ටමක නොවේය.

- (b) පරීක්ෂා කළේ කුමක්ද ?

ලියාපදිංචිය අවලංගු කිරීම මත VAT සඳහා ලියාපදිංචි පුද්ගලයෙකුගේ වගකීම සම්බන්ධයෙන් දැනුම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී.

#### නිරීක්ෂණ:

බොහෝ අයදුම්කරුවන් නිවැරදි පිළිතුරු සැපයීමට නොහැකිවූ අතර සමහර අයදුම්කරුවන් කිසිම පිළිතුරක් ලියා නොතිබුණි.

මෙම කොටසේ කාර්යසාධනය සතුවුදායක මට්ටමක නොවේය.

## ප්‍රශ්න අංක 04

- පරීක්ෂා කළේ කුමක්ද ?

මෙම ප්‍රශ්නයෙන් හේලිස් හා සමාගම එදිරිව ආදායම බඳු කොමසාරිස් නඩු තීන්දුවට අදාළව කරුණු පිළිබඳව සිපුන්ගේ දැනුම පරීක්ෂා කරන ලදී.

මෙම නඩු තීන්දුව පිළිබඳව හා එමගින් දී ඇති සිද්ධියට ව්‍යවහාර කරන්නේ කෙසේ දැයි අපේක්ෂා කරනු ලැබේ.

#### **නීරික්ෂණ:**

- (1) බොහෝ අයදුම්කරුවන් ප්‍රශ්නයේ දී ඇති කරුණු ඒ ආකාරයෙන්ම සඳහන් කර තිබුණි. මුළුන් දී ඇති සිද්ධිය සමග මෙම නඩු තීන්දුවේ කරුණු සඳහන් කර නොතිබුණි.
- (2) බොහෝ අයදුම්කරුවන් නඩු තීන්දුවේ කරුණු පිළිබඳ සඳහන් නොකරමින් බඳ අරමුණ සඳහා සමාගම විසින් දැරූ අලාභ ඉඩදෙන වියදමක් ලෙස අඩුකළ හැකි බව සඳහන් කර තිබුණි.
- (3) ඉතාමත් සිමිත අයදුම්කරුවන් පිරිසක් පමණක් දී ඇති සිද්ධියේ කරුණු අදාළ නඩු තීන්දුව සමග ගලපා අපේක්ෂා කළ පිළිතුර සපයා තිබුණි.
- (4) සමහරක් අයදුම්කරුවන් මුදල් වත්කමක් වන අතර එය වියදමක් නොවන නිසා ඉඩ දිය හැකි විදමක් ලෙස හිමිකම් පැමිට නොහැකි බව සඳහන් කර තිබුණි.
- (5) මෙම නඩු තීන්දුව පැහැදිලිව ස්ව-අධ්‍යයන පොතේ සඳහන් වුවන් ඒ පිළිබඳව බොහෝ සිපුන් අවධාරණය නොකර තිබුණි.

මෙම ප්‍රශ්නය සඳහා කාර්යසාධනය සාමාන්‍ය මට්ටමක තිබුණි.

## **ප්‍රශ්න අංක 05**

#### **පරීක්ෂා කළේ කුමක්ද ?**

මෙම ප්‍රශ්නයෙන් හවුල් ව්‍යාපාර බදුකරණය පිළිබඳ අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂාකරන ලදී. තවද බඳ අරමුණු සඳහා හවුල් ව්‍යාපාරයේ ආදායම, හවුල් ව්‍යාපාරය විසින් ගෙවිය යුතු රඳවාගත් බද්ද, එක් එක් හවුල්කරුවන්ගේ හවුල් ව්‍යාපාර ආදායම් කොටස සහ එක් එක් හවුල් කරුවන්ගේ රඳවාගත් බඳ බැර අදි මූලික කරුණු පිළිබඳ පරීක්ෂා කරන ලදී.

#### **නීරික්ෂණ:**

- (1) රු.240,000/- ක් වූ කුළිය සමහර අයදුම්කරුවන් හවුල් ව්‍යාපාරයේ ආදායම ගණනය කිරීමේදී එකතුකර තිබුණි. එය ව්‍යාපාරය වෙනුවෙන් දරණ ලද වියදමක් බව ඔවුන් අවබෝධ කරගෙන නොතැබුණි.
- (2) තවද රු.960,000/- ප්‍රවාහන ගාස්තු ඉඩ නොදෙන වියදමක් ලෙස සමහරක් සලකා තිබුණි. එය ව්‍යාපාරයට සම්බන්ධ වියදමක් බව ඔවුන් තේරුම් නොගෙන තිබුණි.
- (3) එක් එක් හවුල්කරුවන්ගේ හවුල් ව්‍යාපාරයේ ආදායම් කොටස ගණනය කිරීමේදී සමහරක් අයදුම්කරුවන් රු.240,000/- වූ කුළිය දිළුම්ව එකතු කර තිබුණි.
- (4) හවුල් ව්‍යාපාර ආදායම් මත රඳවා ගත් බද්ද ගණනය කිරීමේදී සමහර අයදුම්කරුවන් සමාගමක ආදායම් බඳ අනුපාතය 8% වෙනුවට සලකා තිබුණි.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුවූදායක මට්ටමක විය.

## ප්‍රශ්න අංක 06

(A)

(a) පරීක්ෂා කළේ කුමක්ද ?

මෙම ප්‍රශ්නය 2018/19 තක්සේරු වර්ෂය සඳහා ආදායම බදු වාර්තාව ඉදිරිපත් කළ යුතු නියමිත දිනය සඳහන් කිරීම අවශ්‍ය විය.

නිරීක්ෂණ:

සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් නිවැරදි පිළිතුර ඉදිරිපත් කිරීමට අසමත් විය. එය ආදායම බදු වාර්තාව ඉදිරිපත් කිරීමේ මූලික ප්‍රශ්නයක් විය. නිවැරදි පිළිතුර 2019 නොවැම්බර 30 වුවත් සමහර අයදුම්කරුවන් එය 2019 සැප්තැම්බර 30 ලෙස දක්වා තිබුණි.

(b) පරීක්ෂා කළේ කුමක්ද ?

තක්සේරුවක් තුළ ඇතුළත් කළ යුතු අයිතම 4 ක් ලැයිස්තු ගත කිරීම මෙම ප්‍රශ්නයෙන් අවශ්‍ය විය.

නිරීක්ෂණ:

බොහෝ අයදුම්කරුවන් මෙම ප්‍රශ්නයට නිවැරදිව පිළිතුර දී තිබුණි. කෙසේ නමුත් සමහරක් අයදුම්කරුවන් VAT ඉන්වොයිසියේ ඇතුළත් අයිතම සඳහන් කර තිබුණි.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුවුදායක මට්ටමක විය.

(B) පරීක්ෂා කළේ කුමක්ද ?

මෙම කොටසින් අවශ්‍ය හඳුන්වාදුන් ප්‍රාග්ධන ලාභ මත බද්ද පරීක්ෂා කරන ලදී. මූලික වශයෙන් ප්‍රාග්ධන ලාභ මත බදුවල ව්‍යවහාරණය පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලදී.

නිරීක්ෂණ:

- (1) සියලුම අයදුම්කරුවන් පාහේ 10% ක් වූ ප්‍රාග්ධන ලාභ මත බදු අනුපාතය බදු පදනම වැරදි වුවත් ව්‍යවහාර කරන ලදී.
- (2) සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් 2017-09-30 දිනට වෙළඳපාල අගය සහ විකුණු අගය මත බෝකර ගාස්තු අඩු කර නිවැරදි බදු පදනම හඳුනාගෙන තිබුණි.
- (3) සමහරක් අයදුම්කරුවන් බදු පදනම ගණනය කිරීමේ දී බෝකර ගාස්තු සලකා නොතිබුණි.

මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සාමාන්‍ය මට්ටමක විය.

## ප්‍රශ්න අංක 07

මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කළේ කුමක්ද?

මෙම ප්‍රශ්නය එකතු කළ අගය මත බද්ද (VAT) සම්බන්ධයෙන් දැනුම පරීක්ෂා කරන ලදී. තවද දී ඇති තොරතුරු හාවිතා කරමින් 2020 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා ඉතිරි ගෙවිය යුතු (ආපසු ලැබෙන) VAT ප්‍රමාණය තක්සේරු කිරීමට අවශ්‍ය විය.

#### **නිරීක්ෂණ:**

- (1) අයදුම්කරුවන් කිහිප දෙනෙකුට පමණක් එකතු කළ ආය මත බද්දට යටත් ආදායම් සහ සැපයුම් නිදහස් ආදායම් තොඳ දැනුමක් නොතිබුණි.
- (2) බොහෝ අයදුම්කරුවන් නිදහස් සැපයුම් සඳහා සම්බන්ධ යෙදුවූ බද්ද සමානුපාතිකව ඉඩ නොදෙන ප්‍රමාණය ගණනය කර නොතිබුණි.
- (3) සමහර අයදුම්කරුවන් අදාල VAT අනුපාතය 8% ක් ලෙස ප්‍රශ්නපත්‍රයේ දුන්නත් වෙනත් අනුපාත ව්‍යවහාර කර තිබුණි.
- (4) මල් වගාවට මත යෙදුම් VAT බද්ද හිමිකම් පැම නොකළ යුතු වුවත් එනම් එය බදු නිදහස් සැපයුම් මත යෙදුවුම් බද්ද නිසා සමහර අයදුම්කරුවන් යෙදුවුම් බද්ද ලෙස සලකා තිබුණි.

මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සාමාන්‍ය මට්ටමක විය.

## **ප්‍රශ්න අංක 08**

#### **පරීක්ෂා කළේ කුමක්ද?**

2019/20 ආදායම් බදු තක්සේරු වර්ෂය කුලදී ඇතිවූ සංශෝධන නොසලකා පනතේ සමාගම් බඳුකරණය සම්බන්ධයෙන් අයදුම්කරුවන්ගේ ත්‍යායාත්මක මූලික දැනුම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී. මෙමගින් පහත දැ පරීක්ෂා කරන ලදී

- (1) වාසික සමාගමක තක්සේරු කළ හැකි ආදායම, බද්දට යටත් ආදායම, ගෙවිය යුතු දළ ආදායම් බද්ද සහ ගෙවිය යුතු ඉතිරි ආදායම් බද්ද තක්සේරු කිරීම
- (2) නිෂ්පාදන සහ අපනයනයේ නිරත සමාගමකට ආදායම් බදු අනුපාතිකය නිර්ණය කිරීම
- (3) ව්‍යාපාරික ආදායම් ගණනය කිරීමේදී ඉඩ දෙන සහ ඉඩ නොදෙන වියදීම් ව්‍යවහාර කරන ආකාර ගණනය කිරීම.

#### **නිරීක්ෂණ:**

- (1) සියලුම අයදුම්කරුවන් පාහේ මෙම ප්‍රශ්නයට පිළිතුරු දී සැලකිය යුතු ලක්ෂු ප්‍රමාණයක් ලබාගෙන තිබුණි.
- (2) ඉතා සමහරක් අයදුම්කරුවන් සමාගමක ආදායම් බදු ගණනය කිරීමේදී ඉදිරිපත් කිරීම සහ හඳුනා ගැනීම ඉතාමත් දුර්වල කාර්යසාධනයක් පෙන්වා තිබුණි.
- (3) බොහෝ අයදුම්කරුවන් පනතේ නියම කළ ප්‍රාගධන දීමනා සඳහා යොදා ගන්නා අනුපාත නිවැරදිව ගණනය කර තිබුණි.
- (4) බොහෝ අයදුම්කරුවන් පාරිතෙක්සික වෙන්කිරීම, විදේශ වියදීම්, සංග්‍රහ වියදීම් ආදායම් බදු පෙර ලාභයට එකතු කිරීම මගින් නිවැරදිව ව්‍යවහාර කර තිබුණි.
- (5) සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් ද අනුමත ප්‍රණ්‍යායන සඳහා හිමි නිවැරදි ගැලපීම් හඳුනා ගැනීමට නොහැකි විය.
- (6) බොහෝ අයදුම්කරුවන් 28% සමාගම් අනුපාතිකය ව්‍යවහාර කර තිබුණි. සමහර අයදුම්කරුවන් සමාගම් බඳුකරණය සඳහා 4% - 24% වූ පුද්ගලයන්ගේ බදු අනුපාත ව්‍යවහාර කර තිබුණි. කෙසේ නමුත් නිවැරදි බදු අනුපාතිකය 14% කි. සමාගම අපනයන වෙළඳාමේ නිරත සමාගමකි.

- (7) බොහෝ අයදුම්කරුවන් ආර්ථික සේවා ගාස්තු සහ කාර්තුමය බදු ගෙවීම් බදු බැර ලෙස නිවැරදිව සලකා තිබුණි.

මෙම ප්‍රශ්නය සඳහා සමස්ථකාර්ය සාධනය සතුවුදායක මට්ටමක විය.

## ප්‍රශ්න අංක 09

පරික්ෂා කළේ කුමක්ද ?

වෘත්තියෙන් තිකිණුවරයෙක් වන වාසික පුද්ගලයෙකුගේ 2019/20 තක්සේරු වර්ෂය සඳහා පුද්ගල ආදායම් බද්ද ගණනය කිරීම මෙම ප්‍රශ්නයෙන් පරික්ෂා කරන ලදී.

නිරික්ෂණ:

සියලුම අයදුම්කරුවන් පාහේ මෙම ප්‍රශ්නයට පිළිතුරු දී තිබු අතර පහත සඳහන් පොදු අඩුපාඩු නිරික්ෂණය විය.

සේවානියුක්ත ආදායම:

- (1) සමහර අයදුම්කරුවන් වර්ෂය සඳහා දළ වැටුප ලෙස මාසයක වැටුප සලකා තිබුණි. මවුන් මාසයක වැටුප 12 න් වැඩි නොකර තිබුණි.
- (2) විදේශ සංචාරය වෙනුවෙන් ප්‍රතිපූරණය තුළ වියදුම් සේවානියුක්ත ආදායමේ කොටසක් නොවේ. නමුත් සමහරක් එය සේවා නියුක්ත ආදායමේ කොටසක් ලෙස සලකා තිබුණි.
- (3) උපයන විට ගෙවීමේ බද්ද සේවා නියුක්ත ආදායමෙන් සමහරක් තක්සේරු ආදායම ගණනය කිරීමේදී අඩු කර තිබුණි.
- (4) සමහරක් අයදුම්කරුවන් 12 න් ගුණ නොකර වසරේ නිවාස ප්‍රතිලාභය ලෙස මාසයේ අගය සලකා තිබුණි.
- (5) සමහරක් අයදුම්කරුවන් තිවාස ප්‍රතිලාභ ව්‍යාපාර ආදායමේ කොටසක් ලෙස හඳුනාගෙන තිබු අතර තවත් සමහර අයදුම්කරුවන් එය ආයෝජන ආදායමේ කොටසක් ලෙස හඳුනාගෙන තිබුණි.

ආයෝජන මත ආදායම:

- (1) කුළු ආදායම නිවැරදිව ගණනය කර තිබුණි. කෙසේ නමුත් අවස්ථා වැඩියා මත ප්‍රතිපාදන ගෙවීම යටතේ හිමිකම් පැම සිදුකර නොතිබුණි.
- (2) බොහෝ අයදුම්කරුවන් ලාභාංග සහ පොලී ආදායම අවසාන රඳවා ගත් ගෙවීම් ලෙස හඳුනාගෙන නොතිබුණි. ඒ වෙනුවට ආයෝජන මත ආදායම යටතේ ලාභාංග සහ පොලී ආදායම සලකා තිබුණි.
- (3) බොහෝ අයදුම්කරුවන් නිදහස් ආදායමක් ලෙස ලැයිස්තුගත සමාගමෙන් කොටස විකිණීමෙන් ලැබූ ලාභය හඳුනාගෙන නොතිබුණි.

ව්‍යාපාරික ආදායම:

ඉතා සීමිත අයදුම්කරුවන් ගුද්ධ ලාභය වෙනුවට ආදායමෙන් ව්‍යාපාරික ආදායම ගණනය කිරීම ආරම්භ කර තිබුණි.

## ආදායම් බදු අනුපාත ව්‍යවහාර කිරීම:

සමහර අයදුම්කරුවන් ආදායම් බදු ගණනය කිරීමේ නිවැරදිව පුද්ගලික ආදායම් බදු අනුපාත ව්‍යවහාර කර නොතිබුණි.

## ශ්‍රී ලංකා ජාතිය යුතු බද්ධ:

ඉතා සීමිත අයදුම්කරුවන් ස්ව තක්සේරු ගෙවීම් සහ උපයන ගෙවීම් බදු බැර ලෙස හූනාගෙන තිබූ තමුන් සමහරක් එය දළ ආදායම් බදු වගකීමෙන් ගණනය කිරීම වෙනුවට බද්ධට යටත් ආදායමෙන් අඩු කර තිබුණි.

මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සතුවදායක මට්ටමක විය.

- - -

## විභාග අයදුම්කරුවන්ගේ කාර්යසාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු පොදු කරුණු:

- (1) නව විෂය නිර්දේශය පුර්ණ වශයෙන් භෞදිත් අධ්‍යයනය කර තිබීම හා නව විෂය කරුණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම.
- (2) ප්‍රශ්නය කිහිප වනාවක් මතා අවධානයකින් කියවිය යුතු අතර, අවශ්‍ය තැන්වලදී පෙරවැඩ පැහැදිලිව පෙන්විය යුතුය.
- (3) ප්‍රශ්න වලට උත්තර සැපයීමේදී උපකළුපනයන් කර ඇත්තම් එච් පැහැදිලිව පෙන්විය යුතුය.
- (4) ප්‍රශ්නයට උත්තර සැපයීම ආරම්භ කිරීමට පෙර කාලය වෙන්කිරීම පිළිබඳව සැලකිල්ලට ගත යුතුය. විෂය නිර්දේශයට අනුව මෙම ප්‍රශ්නවලට බර තැබීම බොහෝ අයදුම්කරුවන් නොසලකා හැර තිබුණි.
- (5) කුසලතා වර්ධනය කර ගැනීමට අයදුම්කරුවන් විභාගයට පෙනී සිටීමට පෙර පසුගිය විභාග ප්‍රශ්න වැඩි වශයෙන් පූහුණුවීම, ස්ව-අධ්‍යයන පොත කියවීම, සමාන විභාගවල පසුගිය විභාග ප්‍රශ්න පූහුණුවීම කළ යුතුය. මෙය අයදුම්කරුවන්ට විෂය නිර්දේශයේ විෂය පථය සහ විෂය ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධ කරගැනීමට උපකාර වේ.
- (6) අන් අකුරු කියවිය හැකි ආකාරයටත් ප්‍රශ්න අංක නිවැරදිව නිසි පරිදි යෙදීමටත් කටයුතු කළ යුතුය. උත්තර පත්‍ර බාරදීමට පෙර ප්‍රශ්න අංක ආදිය නිසිපරිදි යොදා තිබේදැයි තැවත පරික්ෂා කර බැලිය යුතුයි.
- (7) ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව පිළිපැදිම.
- (8) ස්ව-අධ්‍යයන පාඨම්මාලා අධ්‍යයනය කිරීම හා එහි ඇති උත්තර පරිශීලනය කිරීම ඉතා වැදගත්ය. මෙම විෂය සම්බන්ධව ඇති පොත්පත්, සහරා හා ලිපි ආදිය පරිශීලනය කළ යුතුය.
- (9) පෙර සුදානමක් සහිතව විභාගය සමන්වීමේ පරම වෙනතාවෙන් විභාගය සඳහා ඉදිරිපත් විය යුතුය.

- \* \* \* -